

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පණත කඩකළ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට ඉතිහාසයේ පළමු වරට දඩ

අන්තර්ජාලය මගින් ඇනවුම් කළ භාණ්ඩ විකිණීම සහ මිලදී ගැනීම වත්මන් සමාජයේ සිග්‍රයෙන් පැතිරී යන වෙළඳ සංකල්පයක් බවට පත් වී ඇත. මෙසේ අන්තර්ජාලය භාවිතයෙන් කාර්යයන් රැසක් සිදුකර ගතහැකි අතර කාර්යබහුල ජීවිත සඳහා එය ඉමහත් පහසුවකි. එහෙත් එයම අද සමාජයේ අයහපත සහ පරිහානිය සඳහා දායකත්වය සපයයි නම් වර්තමාන තාක්ෂණික දියුණුවෙන් පලක් නැත. වරද තාක්ෂණයේ නොව එය යොදාගන්නා ආකාරයි. කලයුත්තේ තාක්ෂණය මත යැපීම හෝ තාක්ෂණයෙන් ඉවත්වීම නොව මෙම වටිනා මෙවලම යහපතට යොමුකර එයින් උපරිම පළ නෙලාගැනීමයි.

පසුගිය දින කිහිපය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් අන්තර්ජාලය ඔස්සේ විකුණන භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකළ විශේෂ වැටලීම් සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ තීන්දු කිහිපයක් ඔබට ගැලපෙන ඔබ සොයන නිවැරදි භාණ්ඩයම අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට මගපෙන්වනු ඇත.

අයුතු ලෙස අන්තර්ජාලය භාවිතා කරමින් ආනයනකරුගේ සහ / හෝ ශ්‍රී ලංකාව තුළ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය සඳහන් නොකර රූපලාවන්‍ය ආලේපන වර්ග ව්‍යාජ ලෙස විකිණීම මගින් වැරදි සිදුකළ අයට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් නඩු පවරා අධිකරණය මගින් රු.14,000 ක දඩ නියම කර ඇත.

එසේම අන්තර්ජාලය ඔස්සේ අවම වගකීම් කාලයක් ලබානොදී 10Kg Electronic Digital Kitchen Scale එකක් සහ Portable Rechargeable Fan එකක් විකුණන ලද අයට විරුද්ධව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් නඩු පවරා අදාළ වෙළඳුන් හට අධිකරණය මගින් රු. 15,000.00 ක දඩ නියම කර ඇත.

සැකසුම

ධයනී දුණුසිංහ

තරඟකාරිත්ව ප්‍රවර්ධන අංශය - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

There are close to 27.38 million **mobile** phone connections in **Sri Lanka**. 5.5 million people are active **mobile** social media **users**. 32% of the total population are internet **users**. Apr 2, 2018

There were 6 168 000 Facebook **users** in **Sri Lanka** in January **2019**, which accounted for 29.2% of its entire **population**. The majority of them were men - 68.5%. People aged 25 to 34 were the largest user group (2 240 000).

අධිකරණය මගින් දඩ නිකුත්කර ඇත.

2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනතේ 10 (1) වගන්තිය යටතේ කටයුතු කරමින් පාරිභෝගික අධිකාරිය විසින් අංක 1413/10 හා 2005/09/14 දරණ ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ඇති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධනය කරන ලද අංක 1726/6 හා 2011 10/04 දින දරණ ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ඇති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරන ලද අංක 37 දරණ විධානය මගින් සියළු විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ /උපකරණ/උපාංග සඳහා අවම වශයෙන් අදාළ භාණ්ඩය විකුණන ලබන දින සිට මාස 06 කට නොඅඩු කාලයක්

බලපැවැත්වෙන පරිදි වගකීම් කාලයක් ලබාදිය යුතු බවට අදාළ සියළු විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ /උපකරණ/උපාංග සාදන්නන් වෙළෙන්දන්/ආනයනකරුවන් /සපයන්නන් වෙත විධාන කර තිබියදී එම වගකීම් කාලය ලබානොදී භාණ්ඩ විකිණීම මගින් 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පණතේ 10(3) වගන්තිය සමග කියවියයුතු 60(5) (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇත.

සියළු විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ /උපකරණ/උපාංග සඳහා අවම වශයෙන් අදාළ භාණ්ඩය විකුණන ලබන දින සිට මාස 06 කට නොඅඩු කාලයක් බලපැවැත්වෙන පරිදි වගකීම් කාලයක් ලබාදිය යුතු බවට අදාළ සියළු විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ /උපකරණ/උපාංග සාදන්නන් වෙළෙන්දන්/ආනයනකරුවන් /සපයන්නන් වෙත විධාන කර තිබියදී එම වගකීම් කාලය ලබානොදී භාණ්ඩ විකිණීම මගින් 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පණතේ 10(3) වගන්තිය සමග කියවියයුතු 60(5) (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇත.